



සියලුම හිමිකම් ඇවිරිණි / All Right Reserved / முழுப் பதிவுரிமை உள்ளது		
	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவனம் SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION	
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය		
කාලය - පැය 02	මුදල් රෙගුලාසි (08)	විභාග අංකය Index No / ක්ෂේත්‍ර

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

01. i. ඒකාබද්ධ අරමුදලට මුදල් ලැබෙන මූලාශ්‍ර තුන (3) ක් සඳහන් කරන්න. (ලකුණු 10)
 ii. ඒකාබද්ධ අරමුදලින් අරමුදල් වැය කරන ක්ෂේත්‍ර දෙක (2) ක් කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 10)
02. i. සැපයීමක් සම්බන්ධයෙන් සකස් කරන ලද ගෙවීම් වවුචරපත් පරීක්ෂා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පහ (5) ක් දක්වන්න. (ලකුණු 10)
 ii. අතුරු අග්‍රිමයන් නිකුත් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු හතර (4) ක් නම් කරන්න. (ලකුණු 10)
03. i. 2006 ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුව ඔබ දන්නා ප්‍රසම්පාදන ක්‍රම දෙක (2) ක් කෙටියෙන් හඳුන්වන්න. (ලකුණු 10)
 ii. ඔබ දන්නා විවිධ ප්‍රසම්පාදන කමිටු පහ (5) ක් නම් කරන්න. (ලකුණු 10)
04. i. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක සංයුතිය හඳුන්වන්න. (ලකුණු 10)
 ii. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක වගකීම් පහක් (5ක්) කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 10)
05. i. විගණකාධිපතියගේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඇසුරින් කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 10)
 ii. රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යාපාර කමිටුව ගැන පැහැදිලි කරන්න. (ලකුණු 10)
